



ලංසු සඳහා ආරාධනයයි (IFB)

පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශය පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP)

ගම්මාන 30 ක් සඳහා වැටි සම්බන්ධව උපකරණ ප්‍රසම්පාදනය වැට්ටල් - (පියවර 01-20 ක්)

(කොන්ත්‍රාත් අංක - LK-ESCAMP-PMU-170665 - GO - RFB)

බන්තරමුල්ල, රජමල්වත්ත පාරේ, අංක 82, පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශයේ, ව්‍යාපෘති කළමනාකරණ ඒකකයෙහි (ESCAMP) ව්‍යාපෘති ප්‍රසම්පාදන කමිටුවෙහි (PPC) සභාපති විසින්, ජාතික තරගකාරී ලංසුකරණ ක්‍රියාපටිපාටිය යටතේ, ගම්මාන 20 ක් සඳහා විදුලි වැටි උපකරණ ප්‍රසම්පාදනය සඳහා සුදුසුකම්ලත් හා නිපුණතාපූර්ණ ලංසුකරුවන් වෙතින් මුද්‍ර, තැබූ ලංසු කැඳවනු ලැබේ.

ප්‍රසම්පාදන අංකය	ලොට් අංක	ආපසු නොගෙවන ගාස්තු - රුපියල් -	ලංසු ඇපකර වටිනාකම - රුපියල් -
LK-ESCAMP-PMU-170665-GO-RFB	අංක I	12,500.00	330,000.00
	අංක II		120,000.00
	අංක III		230,000.00

- ලංසුකරුවන් විසින් සම්පූර්ණ අවශ්‍යතා සඳහා ලංසු ඉදිරිපත් කළ යුතුය. (තනිලොට් එකක්, ලොට් දෙකක් හෝ ලොට් තුනක් වශයෙන්) ඉදිරිපත් කරනු ලබන අර්ධ ලංසු, ප්‍රතිචාර නොදක්වූ ලංසු ලෙස සලකා ප්‍රතික්ෂේප කරනු ලැබේ.
- මෙම ලංසුකරණය, ශ්‍රී ලංකා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මගින් පාලනය වන ජාතික තරගකාරී ලංසුකරණ ක්‍රියාපටිපාටිය තුළින් (NCB) පවත්වනු ලබන අතර, ලංසු ලේඛනයන්හි නියම කොට ඇති සුදුසුකම් හා නිපුණතා අවශ්‍යතා සපුරාලනු ලබන සියලුම ලංසුකරුවන්හට විවෘතය.
- උනන්දුවක් දක්වන ලංසුකරුවන්හට අවශ්‍ය වැඩිදුර විස්තර, බන්තරමුල්ල, රජමල්වත්ත පාරේ, අංක 82, "සම්පත් පායේ", පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියෙහි (ESCAMP) ප්‍රසම්පාදන අංශයෙන්, 2020 අගෝස්තු 03 දින පස්වරු 3.00 දක්වා ලබාගත හැක. අදාළ ලංසු ලේඛන ඉහත ලිපිනයේදී සාමාන්‍ය රාජකාරී වේලාවන් තුළදී, නොමිලයේ පරීක්ෂා කොට බැලිය හැක. තවද, ලංසු ලේඛනයන්හි නියැදි ලේඛනයක් පරීක්ෂා කිරීම සඳහා පමණක් www.escamp.lk වෙබ් අඩවියෙහි පළ කොට ඇත. (ඇමතුම් දුරකථන අංක - 011-2888426 / 011-2888427)
- ආපසු ගෙවනු නොලබන ගාස්තු රුපියල් 12,500.00 ක් ගෙවීමෙන් හා බන්තරමුල්ල, රජමල්වත්ත පාරේ, අංක 82, "සම්පත් පායේ" පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියෙහි (ESCAMP), ව්‍යාපෘති අධ්‍යක්ෂ වෙත ලිඛිත අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන්, 2020 ජූලි 15 දින සිට 2020 අගෝස්තු 03 දින දක්වා පෙරවරු 9.00 හා පස්වරු 3.00 අතර කාලය තුළ, උනන්දුවක් දක්වන ලංසුකරුවන්හට, ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද සම්පූර්ණ ලංසුලේඛන කට්ටලයක් මිලදී ගත හැක. ගෙවීම්, පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියෙහි (ESCAMP) ව්‍යාපෘති ගණකාධිකාරී වෙත මුදලින්ම කළ යුතුවේ.
- යථා පරිදි සම්පූර්ණ කළ ලංසු, "මුල් පිටපත" හා "අනුපිටපත" ලෙසට පිටපත් දෙකක් වශයෙන් වෙන් වශයෙන් කවරවල බහා, එසේ සඳහන් කොට, එම කවර යළි මුද්‍ර, තැබූ තනි කවරයක බහා, එහි වම් ඉහළ කෙළවරේ කොන්ත්‍රාත් අංකය හා ප්‍රසම්පාදන ශීර්ෂය සඳහන් කොට, පහත සඳහන් ලිපිනයට, 2020 අගෝස්තු 04 වන දින පෙරවරු 10.00 ට පෙර ලැබීමට සැලැස්විය යුතුය. එසේම, බන්තරමුල්ල, රජමල්වත්ත පාරේ, අංක 82, "සම්පත් පායේ", පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියෙහි (ESCAMP) ව්‍යාපෘති කළමනාකරණ ඒකකයෙහි සම්මන්ත්‍රණ කාමරයෙහි තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ බහාලීම ද කළ හැක. ප්‍රමාද ලංසු හා ඉලක්කෝච්චික මාධ්‍යයෙන් ඉදිරිපත් කරනු ලබන ලංසු ප්‍රතික්ෂේප කෙරේ. IX කොටසේ සඳහන් පරිදි නියමිත සාම්පල, ලංසුව සමග ඉදිරිපත් කළ යුතුය. අදාළ භාර ගැනීමේ කාලය අවසන් වූ වහාම පැමිණ සිටීමට කැමැත්තක් දක්වන ලංසුකරුවන්ගේ නියෝජිතයන්ගේ ඉදිරියේ ලංසු විවෘත කරනු ලැබේ.
- සියලුම ලංසු සමග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකුවකින් නිකුත් කළ "ලංසු ඇපකරයක්" බැගින් තිබිය යුතුය. ලංසු ඇපකරයේ වටිනාකම, ඉහත වගුවේ සඳහන් පරිදි විය යුතුය. එම ලංසු ඇපකරය, 2020 දෙසැම්බර් 04 වන දින දක්වා වලංගු විය යුතුය. වලංගු ලංසු ඇපකරයක් නොමැතිව හා ලංසු ලේඛනයන්හි සඳහන් ආකෘතියෙන් නොමැතිව ඉදිරිපත් කරනු ලබන ලංසු ප්‍රතික්ෂේප කෙරේ.
- ලංසුකරුවන් විසින් PCA 3 ආකෘතිය (1987 පොදු කොන්ත්‍රාත් පනත ප්‍රකාරව) ලබා දිය යුතුය. (<http://www.drc.gov.lk/>)
- ලංසු, 2020 නොවැම්බර් 04 දින දක්වා වලංගු විය යුතුය.
- ලංසු පිළියෙල කිරීමේදී හෝ ගෙනැවිත් භාරදීමේදී ලංසුකරුවන්හට සිදුවිය හැකි යම් පිරිවැය හෝ වියදම් සම්බන්ධයෙන් ගැනුම්කරු / සේවා යෝජක කිසිදු වගකීමක් නොදරයි.
- ලංසු, සම්පූර්ණයෙන් හෝ ඉන් කොටසක් හෝ පිලිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ පූර්ණ අයිතිය ව්‍යාපෘති ප්‍රසම්පාදන කමිටුව සතු වන අතර, මේ සම්බන්ධයෙන් ව්‍යාපෘති ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වේ.

සභාපති,
ව්‍යාපෘති ප්‍රසම්පාදන කමිටුව (PPC),
ව්‍යාපෘති කළමනාකරණ ඒකකය,
පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP),
"සම්පත් පාය", අංක 82,
රජමල්වත්ත පාර, බන්තරමුල්ල.
දුරකථනය : 0112888426 / 0112888427
www.escamp.lk
2020 ජූලි 15